



කොළඹ විශ්වවිද්‍යාලීය කෘෂිතාක්ෂණික හා ග්‍රාමීය විද්‍යා ආයතනය
පුරප්පාඩු

කොළඹ විශ්වවිද්‍යාලීය කෘෂිතාක්ෂණික හා ග්‍රාමීය විද්‍යා ආයතනයේ පුරප්පාඩුව පවතින පහත සඳහන් තනතුරු සඳහා සුදුසුකම් සහිත අයදුම්කරුවන්ගෙන් **2021.04.23** දින දක්වා අයදුම්පත් කැඳවනු ලැබේ.

01. තනතුරු:- කළමනාකරණ සහකාර (පොත් තැබීම්) III ශ්‍රේණිය

අවශ්‍ය සුදුසුකම්:

1. අ.පො.ස.(සා.පෙළ) විභාගයේ

- සිංහල භාෂාව/දෙමළ භාෂාව
- ඉංග්‍රීසි භාෂාව/ඉංග්‍රීසි සාහිත්‍යය
- ගණිතය

යන විෂයන්ට සම්මාන සාමාර්ථ සහිතව විෂයන් හයක් එක් වරක දී සමත් වී තිබීම

සහ

2. අ.පො.ස. (උ.පෙළ) විභාගය එක් වරක දී සියලු විෂයන් සමත් වීම (සාමාන්‍ය පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය හැර).

පහත සඳහන් සුදුසුකම් සපුරා ඇති අය කෙරෙහි ප්‍රමුඛතාවයක් දක්වනු ලැබේ.

අ. පිළිගත් ආයතනයකින් ලබා ගත් මාස 06කට නොඅඩු පරිගණක යෙදුම් භාවිතය පිලිබඳ සුදුසුකම්

සහ

ආ. පරිගණක යෙදුම් පැකේජ භාවිතය පිලිබඳ වසර 02 ක පළපුරුද්ද

සහ

3. ඉහත සඳහන් සුදුසුකම් වලට අමතරව අයදුම්කරුවන් විසින් පහත සඳහන් තනතුර හා සම්බන්ධ විශේෂිත සුදුසුකම් සපුරා තිබිය යුතුය.

අ. නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා කාර්මික විද්‍යාලය/බහු තාක්ෂණික ආයතනය මගින් පවත්වනු ලබන ගණක ශිල්පීන් සඳහා වූ ජාතික සහතිකය සමත් වීම හෝ පිළිගත් ආයතනයකින් ඒ හා සමාන සුදුසුකම් ලබා තිබීම.

හෝ

ආ. අ.පො.ස. (උ.පෙළ) විභාගය වාණිජ විෂය ධාරාවෙන් සියලු විෂයන් සමත්වී තිබීම.

වයස : අයදුම්පත් භාරගන්නා අවසන් දිනයට වයස අවුරුදු 18 ට නොඅඩු සහ අවුරුදු 30 නොවැඩි විය යුතුය.
වැටුප් ක්‍රමය : U MN 1 (III) - Rs. 30,725-17x300-35,825 p.m.
බඳවා ගැනීම: ලිඛිත පරීක්ෂණයක් හා සම්මුඛ පරීක්ෂණයක් මගිනි.

02. තනතුර:- පූර්ණකාලීන උපශාලාධිපති (II ශ්‍රේණිය) - කාන්තා

අවශ්‍ය සුදුසුකම්:

- (I) පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධිධාරියෙකු විය යුතුය. නේවාසිකාගාර පරිපාලනය හා කළමනාකරණය පිළිබඳව පළපුරුද්දක් ඇති අය කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වනු ලැබේ.

වයස : අයදුම්පත් භාරගන්නා අවසන් දිනයට වයස අවුරුදු 45 ට නොඅඩු විය යුතුය
වැටුප් ක්‍රමය : U-MN 3(II) –Rs. 42,885-18x660 – 54,765 p.m.
බඳවා ගැනීම : සම්මුඛ පරීක්ෂණයක් මගිනි.

සේවා කොන්දේසි:

01. මෙම තනතුරු ස්ථිර ය. පත්වීම් වසර තුනක (3) ක පරිවාස කාලයකට යටත් වේ.
02. තෝරාගත් අපේක්ෂකයින් දැනට රාජ්‍ය දෙපාර්තමේන්තුවක සේවය කරන්නේ නම් ඔහුගේ / ඇයගේ නිදහස් කිරීම ලබා ගත යුත්තේ අදාළ පත්කිරීමේ අධිකාරිය හරහා ය. රජයේ සේවකයින්ට විශ්වවිද්‍යාල සේවයේ යෙදී සිටියදී විශ්‍රාම වැටුප් අයිතිවාසිකම් පවත්වා ගැනීමට සුදුසුකම් නොලබයි.

ප්‍රතිලාභ:

01. ඉහත වැටුපට අමතරව, රජයේ අනුමත දීමනා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද ජීවන වියදම් දීමනාව ද අදාළ කාර්ය මණ්ඩලයට ගෙවනු ලැබේ.
02. තෝරාගත් අයදුම්කරුවන් තම ඉපයීමවලින් 10% ක් විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදලට දායක විය යුතු අතර විශ්වවිද්‍යාලය මගින් එකී ඉපයීම් වලින් 08% කට සමාන මුදලක් විශ්වවිද්‍යාලීය විශ්‍රාම වැටුපට ද 07% කට සමාන මුදලක් විශ්වවිද්‍යාලීය අර්ථසාධක අරමුදලට බැර කරනු ඇත. එයට අමතරව 03% ක මුදලක් විශ්වවිද්‍යාලය විසින් සේවක භාරකාර අරමුදලට ද බැර කරනු ඇත.

අයදුම්පත් ඉදිරිපත් කළයුතු ආකාරය :

අයදුම්පත් කොළඹ විශ්ව විද්‍යාලයීය කෘෂි තාක්ෂණික හා ග්‍රාමීය විද්‍යා ආයතනයේ වෙබ් අඩවියෙන් (<http://uciars.cmb.ac.lk>) බාගත කර ගත හැකිය. නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත් සහ අදාළ සහතිකවල ඡායා පිටපත් සමඟ 2021.04.23 දිනට හෝ ඊට පෙර “ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී, කොළඹ විශ්ව විද්‍යාලයීය කෘෂි තාක්ෂණික හා ග්‍රාමීය විද්‍යා ආයතනය, වැලිගත්ත, හම්බන්තොට යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. අයදුම්පත් බහා එවනු ලබන කවරයේ ඉහල වම් කෙළවරේ අයදුම් කරන තනතුර පැහැදිලිව සඳහන් කළ යුතුය.

විශ්වවිද්‍යාල සේවයේ/ රජයේ දෙපාර්තමේන්තුවක/සංස්ථා/ ව්‍යවස්ථාපිත මණ්ඩලවල/ අයදුම්කරුවන් ස්වකීය ආයතන ප්‍රධානියා මගින් අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.

අපේක්ෂකයින් කෙටි ලැයිස්තුගත කිරීමේ අයිතිය ආයතනය සතුව පවතී. අවශ්‍ය විස්තර සඳහන් කර නැති හෝ අපැහැදිලි හෝ ප්‍රමාද වී ලැබෙන හෝ අනෙකුත් නියමිත අවශ්‍යතාවයන් සපුරා නොමැති අයදුම්පත් කිසිදු හේතුවක් නොදක්වා ප්‍රතික්ෂේප කරන අතර, එවැනි අයදුම්පත් කිසිදු හේතුවක් නිසා යළි සලකා බලනු නොලැබේ.

අධ්‍යක්ෂ

කොළඹ විශ්ව විද්‍යාලයීය කෘෂි තාක්ෂණික හා ග්‍රාමීය විද්‍යා ආයතනය

වැලිගත්ත

හම්බන්තොට.

2021.03.22